




REFERRAL PATHWAY FOR SURVIVORS OF SEXUAL AND GENDER-BASED VIOLENCE (SGBV)



Model developed by Ministry of Women and Child Affairs -Sri Lanka & UNDP-SELAJSI Programme (2014) Update 2020 with COVID-19 safeguards




*specific to children



ස්ත්‍රී පුරුෂ කමාතකාවය මත තදනම් වූ ජවණ්ඩාවය පිළිබඳ උපදෙශ හා සේවා කදානා යොමු කිරීමේ ක්‍රමය/මාර්ග



කාන්තා හා ලමා කටයුතු අමාත්‍යෙන් හා එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ SELAJSI ව්‍යාපෘතිය (2014) යටතේ නිර්මාණය කරන ලද මොබ්ලය
2020 දී කෝවිච-19 ආරක්ෂණ ක්‍රමවේද එක්කර යාවත්කාලීන කරන ලදී





പാലിയൽ മർത്തുമ് പാലിന അടിപ്പട്ടയിലാണ് വൻമുരൈകൾിൽ പാതിക്കപ്പട്ടവർക്കുക്കാണ് ആലോചനകൾ, പരിന്തുരാക്കുക്കാണ് മാർക്കമ്



புதிக்கப்பட்டவரின் உரிமைகளையும் கண்ணியத்தையும் நிலைநிறுத்தும் அடிப்படைக் கொள்கையாக விசுவாசத்தைப் பாதுகாத்தல் என்பது இருக்க வேண்டும்

பாலியல் மற்றும் பாலின அடிப்படையிலான வண்முறைகளில் பாதிக்கப்படவர்கள்

பாதிக்கப்பட்டவர் ஆதரவு சேவையை அழைக்கும் பட்சத்தில் அல்லது சம்பவத்தைப் பற்றி ஒருவரிடம் கூறும் போது (ஒரு சேவை வழங்குநரைக் குறிப்பிடுகிறார்) பாதிக்கப்பட்டவர் வயது வந்தவராக இருக்கும் போது தானாக முன்வந்து ஒரு சேவை இடத்திற்கு வரலாம்

பாதிக்கப்பட்டவர் சம்பவம் பற்றி யாரிடமும் கூறாமல் இருக்கும் பட்சத்தில் அப்பாதிப்புக்குள்ளே வாழும் நிலை

